

## විදේශීය රටක ඇති ලාංකේස් ප්‍රස්කොල වෙද පොත් කිපයක්

චි. කේ. තිස්ස බණ්ඩාර.

සාරාංශය

මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මූලික වගයෙන් පාදක කරගනු ලබනුයේ "A CATALOGUE OF THE SINHALESE MANUSCRIPTS in the Library of THE WELLCOME INSTITUTE for the History of Medicine" යන කානිය ඩී. මෙය 1996 වර්ෂයේදී එම පදනම මිනින් එංගලන්තයේ ප්‍රකාශයට පත්කුර තිබේ. එහි සම්පාදක වරයා වන්නේ ප්‍රකට ප්‍රස්තකාලය විද්‍යාවේදීයකු වූ කේ.ඩී. සේමදාස මහතා ය. ඉහත කානිය සම්පාදන කිරීමට මුල් වූ ආයතනය දැනට එංගලන්තයේ පිහිටුවා ඇති වෙදා විද්‍යාවේ ඉතිහාසය හා සම්බන්ධ ආයතනයයි. මෙහි ලොව විවිධ රටවලට අයන් පැරණි වෙදා විද්‍යාපන සම්පත් රසක් තැන්පත්ව ඇති බව ප්‍රකාශිත ය. විශේෂයෙන් ම පැරණි අත් පිටපත් රසක් ඒ අතර තිබේ. ආසියාවේ පැරණි අත් පිටපත් අතරට එන ලාංකේස් ප්‍රස්කොල පිටපත් රසක් මෙහි තැන්පත්ව ඇත. ලංකාවට අයන් එහෙත් දැනට විදේශයන්හි විවිධ ප්‍රස්තකාලයවල ඇති පැරණි ප්‍රස්කොල පිටපත් සංඛ්‍යාව තිශ්විතව ගණනය කර තැනු. අඩුම තරමින් පිටපත් පත්දාහක් පමණ ඇතුළු අනුමාන කරමු. එංගලන්ත ව්‍යුතානාය කොතුකාර ප්‍රස්තකාලයේ පමණක් ලංකාවේ ප්‍රස්කොල පොත් පිටපත් 4000 ක් ඇති බව වාර්තා වෙයි. මෙයට අමතරව පැරිසිය, ජර්මනිය, ඇමරිකාව, බේන්මාරකය, මිස්ට්‍රේලියාව සහ තවත් රටවල ප්‍රස්තකාලයවල හා කොතුකාගාර මෙන්ම පුද්ගල සන්තකයේ ද මේවා තිබේ. එංගලන්තයේ ඇති ඇතැම් පිටපත් පිළිබඳව ග්‍රන්ථනාමාවලි සම්පාදනය වී ඇත. මෙයින් ව්‍යුතානා කොතුකාගාර ප්‍රස්තකාලයේ ඇති පොත් ප්‍රමාණයක් පිළිබඳව දෙනු මත්තිනු ද ඉෂ්ඨී විකුමසිංහ මහතා විසින් එක් කානියක් සකසනු ලැබ තිබේ. හිසු නොවිල් එකතුව පිළිබඳව කේ. ඩී. සේමදාස මහතා විසින් කාන්ඩ සතකින් යුත් ග්‍රන්ථනාමාවලියක් සකසන ලදව එය පාලි පොත් සමාගම මහින් ප්‍රකාශයට පත් කරනු ලැබේය. තව ද කේ. ඩී. සේමදාස මහතා විසින් සකසනු ලැබ තිබේ. ඉහත සඳහන් කළ නාමාවලිගත කානිය මෙහි දී අප විශේෂයෙන් පාදක කරගනු ලබනුයේ විශේෂ හේතුවන් අනුව ය. එනම් මේ කානියේ ඇති ලාංකේස් ප්‍රස්කොල වෙදා ග්‍රන්ථ පිටපත් කිරීමට ය.

විවිධ මූලයන්ගෙන් සම්හවයලත් ලාංකේස් වෙදා විද්‍යාව සැබුවින්ම ක්‍රි.ව. 1505 සමයට තෙක්ම බලහිර වෙදකමෙන් තොරව දිවයින තුළ සකියව පැවතිණ. එය ආයුර්වේද, සිද්ධා ප්‍රනාති, එම්බි සහ හෙළ හෝ ගැමි වෙදකම යන සියල්ලේ ම මිශ්‍රණයකින් සමන්විත වුවා විය හැකි ය. අද කුශාත්මක වෙන ප්‍රධාන අංග වෙදකවන ආයුර්වේද සහ දේශීය වෙදා විද්‍යාව යන කොටස් වෙදකට අයන් හිල්පතුම සහ ක්‍රමවේදන්හි සමාන අසමානතා ඇතැයි විශ්වාස කළ හැකි ය.

දැන් මේ වෙදකම මිශ්‍රව ඇති සෙයක් පැනෙන් තත්ත්වය කුමක් වූව ද සියල්ල ලාංකේස් වෙදා විද්‍යාව ලෙස සැලකීම යුතුකින් යුතුක්න වෙයි. ඒ නෙක්තුයට අයන් වෙදා විද්‍යාපනය විවිධ භාෂාවන්ගෙන් විවිධ රෝගාලාධ සඳහා විවිධ යුතුයන් හි දී විවිධ වෙදාවරුන් සහ විවිධ ලේඛකයන් විසින් සම්පාදනය කරනු ලදව විවිධ පුද්ගලයන් සහ විවිධ ප්‍රතිච්‍යා පත්වන පවතින බව පෙනී යයි.

එවා සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශන ද තිකුත්ව ඇත. එහෙත් එවා සියලු කානි පිළිබඳ අංග සම්පාදන ප්‍රකාශන තොවී. නීතිය තොව නීතිය තිබෙන තැනු සහ එහි ස්වභාවය පිළිබඳව නීති සිසුන්ට උගන්වා සමස්ථ නීතිය දැන ගැනීම පිණිස එම සිසුන් අදාළ තැනට යොමු කරවන ක්‍රමවේදයක් නීති විගාරදයින් අතර ඇති බව මැතක දී අසන්නට ලැබේන. එසේම සියලුම ප්‍රස්කොල වෙද පොත් පිළිබඳව තොව එවා තිබෙන තැනුත් එවායේ ස්වභාවයන් පෙන්නුම් කරන ආකාරයක් ප්‍රසිද්ධ කුරෙන බවක් ව්‍යුතානා කොතුකාර ප්‍රස්තකාලයේ ඇති ලාංකේස් ප්‍රස්කොල පොත් අතර එන වෙදා පොත් ගැන කේ.ඩී. සේමදාස මහතාගේ Catalogue of the Hugh Nevill collection of Sinhalese manuscripts in the British Library.

P.T.S. 1987. Vol 5 කානියෙන් දැනගත හැකි ය. එමෙන් ම එම කොතුකාගාරයේ ඇති ලාංකාවේ වෙදපොත් පිළිබඳව තොරතුරු ප්‍රමාණයක් සිංහල භාෂාවන් දැන ගැනීමට මහාවාරය තිස්ස කාරියවසම් මහන්මාගේ ශ්‍රී ලංකික ආයුර්වේදයේ පැතිකිඩක්: එස්. ගොඩගේ, 2002 කානියෙන් දැනගත හැකි ය. ණනදාස ලියනරත්න මහතා – AN UNTAPPED SOURCE OF AYURVEDIC RESEARCH මැයෙන් පැරිස් නුවරදී Ancient Science of Life නම් විද්‍යා සගරාවේ ප්‍රකාශන ලැබූ සාරස්වතයේ පැරිස් නුවර ඇති ලාංකාවේ ප්‍රස්කොල පොතක සඳහන් එක්තරා රෝගයක් සහ එයට කෙරෙන ප්‍රතිකාර සඳහන් විය. එහි සිංහල පරිවර්තනය මෙසේ ය.

**අසන්හිපය (රෝගය)** දියවැඩියාව-ප්‍රතිකාරය : "කුකිරි ගෙධියක් ගෙන ඇයේස කපා ඇතුළත ඇටි ඉවත් කොට දුන්තෙල් හා ප්‍රස්කර කළන් හායය බැහිත් ඒ තුවට දමා පියන වසා උනු අප්ප පලදේල් තබා තම්බා පසුව එය මිරිකා එහි යුතු උදෙස්වරු තුනක් රෝගියාට පානයට දෙනු.

නැවත එම යුතු යට සාදික්කා, කරාඩු, වසාවාසී, එනසල් කුඩා දමා කවලම් කර සට්ස වරු තුනක් බොන්ට දෙනු. ප්‍රත්‍යාශක්ෂයි. අත්දුවුවයි." යනු යි. මේ ආකාරයට ලාංකේස වෙදකම් සඳහන් පොත් දිවයින තුළන් දිවයිනෙන් බැහැරවන් තිබෙන බව පිළි ගතිමු.

කේ.චි. සේර්මදස මහතා සිය කානියේ හැදින්වීමේ සඳහන්කර ඇති විස්තරයේ සිංහලානුවාදයෙන් කොටසක් මෙසේ ය." මීට කළකට පෙර මම එංගලන්තයේ ඇති වෙදා විද්‍යාවේ ඉතිහාසය හා සම්බන්ධ ආයතනය වූ වෙද්කම් ආයතනයේ ප්‍රස්තකාලය සතුව පැවති ලාංකේස සිංහල ප්‍රස්කොළපොත් එකතුව නාමාවලිගත කිරීමේ අනියෝගයට මුහුණු දුන්නෙම්. බහප්‍රම් (පෙට්‍රි) කිපයක තිබුණු මේ පොත් එකතුව අංකනය කිරීමක් හෝ නාමාවලිගත කිරීමක් තොකර තිබිණි. මෙම එකතුවේ ප්‍රස්කොළ පිටපත් 469ක් අන්තර්ගත විය.

එම පොත් සියල්ල සඳහා කෙටි විස්තර සහිත ගුන්ථ නාමාවලියක් සැකසීම ම එසින් සිදුකරන ලදී. මේවා අංකනය කිරීම සඳහා වෙළ්කම් ආයතනය හා සිංහල යන දෙකම මුශ්‍රවන පරිදි **වර්. 1**, **වර්. 2** ක්‍රමය අංක යෙදීම්. ගුන්ථවසානයට ශිර්ප නාමාවලියකුත්, විෂය නාමාවලියකුත් සුවියකුත් එකතු කළේම්. ප්‍රස්තකාල පිටපත්වල හොතික විස්තරය අයත්වන සේ ඒවායේ පත්දුරු ප්‍රමාණයත් පත්දුරුවේ දිග පළල මෙන්ම විශේෂ ලක්ෂණයන් ද අඩු පත්දුරු සහ අංක කුමාරත් අංක නැති පිටු ප්‍රමාණන් ද සඳහන් කළේම්. ඒ ඒ පිටපත්වල ආරම්භය සහ අවසානය ද පොතට එක් කළේම්. මෙහි ප්‍රස්කොළ තොවන ලේඛනයක් ද විය. එය ඉඩම් ප්‍රදානය කළ තම් සන්නසකි. මෙහි රාජකීය සංකේතය වන 'ලිං' අක්ෂරය ලොකුවට මුළින් යොදා තිබේ. එම අකුර විශේෂකරණයට්ම සඳහා රන් එබ වූ බෙක්බරයකින් අලංකාරය වෙයි. මෙම සන්නස දළදාව හා සම්බන්ධව දුම්බර ගන්ගේ විභාරයට අයත් වූවකි. අදාළ සන්නස මෙම ස්ථානයට ලබා දී ඇත්තේ "*Mme Jacqueline Filliozat*" නැමැති අය යි. එය බුරුම අත්පිටපත් අතර තිබුණු එකක් යයි ද සඳහන් වෙයි. මේ නාමාවලි ගුන්ථයේ දී එය **වර්. 1** වරයෙන් සටහන් කළේම්.

මෙම එකතුවේ තිබූ **වර්. 349** යටතේ විස්තර කළ පිටපත "යකඩ උනුකිරීම" හා සම්බන්ධ දිල්ප ගුන්ථයක පත් ඉරුවකි. යකඩ උනුකිරීම ගැන මහනුවර දිස්ත්‍රික්කයේ විස්තරයක් 1908 වර්ෂයේ ද ආනන්ද කුමරස්වාමි සිය මධ්‍යකාලීන සිංහල කළා කානියේ සඳහන් කරයි. **වර්. 300** යටතේ එන පිටපත බිම්බාන විධි යන්නට අයත් වේ. මෙයින් කියුවන්නේ පිළිම ඉදිකිරීමේ දිල්පයයි.

එය සංස්කෘත ග්ලෝකයන්ගෙන් යුත්ත වෙයි. ප්‍රස්කොළ පිටපත් එකතුව තුළ පිටපත් 90ක ප්‍රමාණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් යුත් වෙදා පොත් අන්තර්ගතව තිබිණු. ප්‍රායෝගික හා තාක්ෂණීය කානි මෙන්ම කුඩා අත්පොත් ද ඒ අතර විය. යන්තු මන්තු ගුරුකම් මෙන්ම රේඛාතිෂයට අයත් පිටපත් තිබීම විශේෂ වෙයි. බුදුසමයට අයත් කානි මේ එකතුවේ ප්‍රධාන තැනක් ගත් කානි වෙයි. **වර්. 77** යටතේ එන "මුලුසික" බොද්ධ සාහිත්‍යයට අයත් සිබවලද වෙනුවෙනි. මේ අතර වූ උපසම්පාදනාම ලේඛනයක් **වර්. 163** යටතේ විස්තර කළේම්. එය 19වෙනි සියවසේ මහනුවර මල්වතු මහා විභාරයේ උපසම්පාදන ලත් හික්ෂුන් වහන්සේ කිප නමකගේ නම් ලැයිස්තුවකි.

මාගේ මෙම ගුන්ථ නාමාවලිගත කානියෙන් වෙළ්කම් ආයතනයේ ප්‍රස්තකාලය සතුව ඇති සිංහල ප්‍රස්කොළ පොත් පිළිබඳව තොරතුරු සෞයන පර්යේෂකයින්ට මහත් ප්‍රයෝගනයක් අත්වෙනු ඇතැෂි අලේක්සා කරම්. මේ කානිය සැකසීමට ආරාධනා කළ මෙම ආයතනයත් ආයතනයේ ප්‍රස්තකාලයාධිති ඇතුළු කාර්ය මණ්ඩලයත් ගුන්ථය පළ කළ අයටත් සිංහලයෙන් අවසානයට සුවියක් කළ අයටත් ස්තූති ප්‍රදකරම්" යනුයි.

කේ.චි. සේර්මදස මහතාගේ ඉහත දක්වන ලද කානියේ විස්තර ස්වේච්ඡා සහ එහි ඇති වෙදාපොත් නාමාවලියක් ද ඉන් තොරතුරු පොත් කිපයක ද නිදර්ශන කිපයක් මත්තවට විස්තර වෙයි. මෙහි ඇති සිංහල ප්‍රස්කොළ වෙදාපොත් නාමාවලිය පහත සඳහන් පරිදි වෙයි.

අනු අංකය	ග්‍රන්ථය	අංකය		
01.	අහිනවමාධවම්	Ws. 101	28. ජල සන්නි ගුලිය හා බුද්ධරාජ ගුලිය	Ws. 39
02.	අරිෂ්යගතක	Ws. 5 iv, 85 11	29. කේල සන්නි වෙද පොත	Ws. 250
03.	අන් වෙදකම්	Ws. 440	30. කුවුරවිද්‍යා (සංස් : සිංහල)	Ws. 398
04.	බාලරෝග (කවි)	Ws. 43 I	31. කුමාර විකින්සා (කවි)	Ws. 183
05.	බාල රෝග විකින්සා (ගද්‍ය, පද්‍ය)	Ws. 369	32. කුමාර විකින්සා	Ws. 366
06.	බාල ඔශ්‍ය පොතක් (කවි)	Ws. 340	33. පංචකරම විදිය	Ws. 5 III
07.	බාලයින්ගේ රෝග සහ සන්නි වැළිප්පූ වෙද පොතක්	Ws. 374	34. පිළිකා හා විස සර්ප වෙද පොත (ගද්‍ය, පද්‍ය)	Ws. 399
08.	බෙහෙන් වට්ටෝරු කොළයක්	Ws. 189	35. ප්‍රයෝග සමුව්වය (සංස් - සිංහල)	Ws. 7
09.	හෙසස්ථ්‍ර අකාරාදියක්	Ws. 267 II	36. රෝග විනිශ්චිය	Ws. 131
10.	හෙසස්ථ්‍ර සමුව්වය	Ws. 7	37. රස විධිය	Ws. 435
11.	හෙසස්ථ්‍ර මක්ක්ද්‍රසා සන්නය (පාලි - සිංහල)	Ws. 231	38. සන්නි ගුලි හා සර්වාංග වෙද පොතක්	Ws. 79 IV
12.	බුද්ධරාජ ගුලිය	Ws. 256	39. සන්නි ගුලි වෙදකම්	Ws. 79 V, 80
13.	දෙමළ සිංහල වෛද්‍ය අකාරාදියක්	Ws. 28 II	40. සන්නි ගුලි වෙද පොත	Ws. 79 III
14.	දුව් ගුණ	Ws. 50	41. සන්නි මාන්දම් වෙද පොත	Ws. 330
15.	දුකා ලකුණු	Ws. 387	42. සන්නි වැළිප්පූ වෙද පොතක්	Ws. 13 I, II, 38
16.	ගෙඩි වෙදකම් සහ සර්ප වෙද පොත	Ws. 173	43. සන්නි වෙද පොත කොටසක්	Ws. 228
17.	ගරහණි විකින්සා (කවි)	Ws. 364 I	44. සන්නි වෙදකම් (කවි)	Ws. 342
18.	ගවරන්නය	Ws. 291	45. සන්නි විධිය	Ws. 364 II
19.	ගෙඩි වෙද පොතක්	Ws. 81	46. සන්නිපාතක්වර විකින්සා	Ws. 79 III
20.	ගෙඩි වෙද පෙන් කැබැල්ලක්	Ws. 150	47. සංවිධිය (ගද්‍ය, පද්‍ය)	Ws. 436
21.	ග්‍රහණී මාන්දම් වෙද පොත	Ws. 75 II	48. සාරසංඛේප අර්ථ ව්‍යක්තිනය (සිංහල - සංස්කෘති)	Ws. 23
22.	ගුණදාස් සංග්‍රහව (සංස්කෘති - සිංහල)	Ws. 224, 225 I	49. සාරසංඛේපය	Ws. 123
23.	ගුලි කල්ක වෙද පොතක් (කවි)	Ws. 459	50. සරජ්වති නිසන්ඩුව (සිංහල - සංස්කෘති - දෙමළ)	Ws. 28 I
24.	ගුලි තෙල් වෙද පොතක්	Ws. 405	51. සර්ප වෙදකම්	Ws. 403
25.	ගුලි වෙද පොත (කවි)	Ws. 361, 362	52. සර්ප වෙද පොත කොටසක්	Ws. 156
26.	හන්දී වෙද පොත	Ws. 6	53. සර්ප වෙද පොතක්	Ws. 28, III, IV. 425
27.	හෙන රාජ ගුලිය	Ws. 207	54. සර්වාංග වෙද පොතක්	Ws. 400
			55. සර්වාංග වෙද පොත කොටසක්	Ws. 437
			56. සර්වාංග වෙද පොතක් (ශේලෝක සන්න කවි)	Ws. 294
			57. සර්වාංග වෙද පොතක් (කවි - වාසගම්)	

58. සිද්ධම්‍යාධ නිසන්ස්පූ ව්‍යාබ්‍යා (සංස් - සිංහල)	Ws. 325
59. මෙතල විද්‍යා	Ws. 5 II
60. තෙල් බෙහෙත් පොත් කොටසක්	Ws. 267 I, III
61. තෙල් හා ව්‍යුරුණ වට්ටෝරු වෙද පොතක්	Ws. 75
62. තෙල් කසාය අත් වෙද පොතක්	Ws. 175
63. තෙල් වෙද පොත (කවි)	Ws. 248
64. උදර රෝග විකින්සා	Ws. 43 II, 183 II
65. වාසුදේව නිසන්ස්පූ	Ws. 265
66. වලිජපූ රාජුලිය සහ කේලකුමාර කළේකය (කවි)	Ws. 256 I
67. වරයෝගරත්නාකරය	Ws. 10, 29
68. වරයෝගරත්නාකර සන්නය (අසම්පූර්ණ)	Ws. 51, 83
69. වරයෝගසාරය (පරිවිශේද කිපයක්)	Ws. 315
70. වෙද ගුරුකම්	Ws. 45. II
71. වෙද පොත් කොටස්	Ws. 401, 416, 417, 435, 456, 462
72. වෙද වට්ටෝරු මිශ්‍ර කොටස	Ws. 462
73. වෙද පොතක්	Ws. 22, 28 හා iv, v, 413
74. වෙද වට්ටෝරු පොතක්	Ws. 310
75. වෙදකම් හා ගුරුකම් පොතක්	Ws. 371
76. විදුම් ගාස්තුය	Ws. 398
77. යෝගදුරණය (කවි)	Ws. 75 I, 199, 235
78. යෝගරත්නාකරය	Ws. 10, 11, 29, 37, 199
79. යෝග ගතක (සන්න සහිත)	Ws. 240
80. යෝග ගතක ව්‍යාබ්‍යාව (සංස් - සිංහල)	Ws. 85 I

ඉහත නාමාවලියෙන් තොරාගත් තිද්‍රිගත කිපයක විස්තර තරමක් පහත එහා ආකාරවනු ඇත.

## ඡුන්වෙදකම් - ws. 440

මෙය තහි පත් ඉරුවකි. සේ.මී. 5 x 75.2 ප්‍රමාණයෙන් යුක්ත ය. පෙළ ඒවා දහ අට බැඳින් ය. සේ.මී. 18 ප්‍රමාණයේ කොටස් සතරකින් යුක්ත ය. කුඩා අක්ෂරයෙන් ලියා ඇති මෙය 19වන සියවසට අයත් වෙයි. පත් ඉරුවේ වම් පැත්තෙන් තිරු සහහන් මෙස් සඳහන් වෙයි. අච්ස්සියට, ජලයන්නිගුලිය, ලැයෙරිලේක බධියට යනුයි. මූල්‍ය හා ප්‍රතිකාර උපදෙස් මෙස් ය. බුවුකර ඉස්ම උනු දිය දෙහි ඇතුළු දෙනු. මලලොඩුකොළ ඉස්ම ගඩාදෙහි ඇතුළෙන් දෙනු. සියලු අඩස්සි ඉහිලෙයි. රාශන සන්නි ගුලියට, දෙශුරු අසමෝද්‍ය, තිප්පිලි, අවින්, තිපල සිද්ධි ඉගරු, ගම්මිරිස්, මහමුනුමිරිස්, අත්තන ඇට, අඛ, කහ කුඩා, මේවා සමඟ වෘත්මුල් යුක්තින් අඩරා දෙධාගකර එක පංචවක් හයට බෙදා එයින් හය හාගයක් බර ජාතිපල ගෙන අඩරා ඇතුළු අට පමණ ගුලිකර පවතෙන් වියලා තබා අනික් පංචව කුඩුරු කොළ යුක්තින් අඩරා ගුලිකර තබා උනට උණු දියෙන් ද සන්නියට මුරුගා පොතු යුක්තින් ද මුර උනට තික කොළ යුක්තින් ද වෙවිලුමට මී පැණියෙන් ද දාහයට බැංල කොළ යුක්තින් ද කුරකුවිල්ලට පුහුල් මද යුක්තින් ද ..... සේමදාය මහතා දක්වන පරිදි මෙහි අවසානය මෙස් ය..... නපුරු ද ..... සේමදාය මහතා දක්වන පරිදි මෙහි අවසානය මෙස් ය..... නපුරු ද තියෙන් අතිසාර බඩිපිප්‍රම් පනුදාය් මෙහි දේ නසයි. නවරත්න වූරුණයයි යනුයි. තහි පත් ඉරුවක් උවද මෙහි තවත් විස්තර ඇතැයි පිළිගත හැකි ය. අදාළ කානීයට එකතුකොට ඇත්තේ සුදු ප්‍රමාණයක් පමණි. මෙබදු අත් බෙහෙත් සහිත ප්‍රස්ථකොළ පිටපත් පාරමිපරික හෙළ වෙදකම් වැදගත් මූලාශ්‍ර වන්නේ ය.

## ආහිතව මාධවම් - WS. 101

පත් ඉරු 54ක් සහිත මෙම පොත (ක - ග්‍ර) සංස්කාත මාධ්‍යයෙන් සමන්විත වෙයි. සේ.මී. 47ක් දිග සේ.මී. 5.6ක් පළල වෙයි. පැහැදිලි අත් අඩරු විශේෂයකි. සරල ආකාරයේ දැව ක්මිඩ දෙකක් පොතට ආවරණය සපයයි. 19නි සියවසට අයත් වේ. පත් ඉරු දෙපැත්තෙන් ම පෙළ ලියා ඇතේ. භුය යොදන සිදුරු දෙක මාධ්‍යයේ ආරම්භය "නම් ශ්‍රී සංසාය" යනුවෙන් සඳහන් වෙයි. මෙහි ආරම්භක පාදය මෙස් ය.

ශ්‍රී නාරද මුනිග්‍යාධි මුබපඩිකර - වාසිනී සාරධාවිල වාග්දේවී පාත්‍යවස් සර්ව මංගලම් විශ්ෂාර්ථ දුර්විර්විත විස්තරම් පුර පුදුක්ත සවිවිත පදන්ධෙක්දනාම් ලසු විශ්ෂාර්ථ සර්වන සිසඳුතසව්‍යවෙන් ප්‍රලිඛුතෙවහින් මාධවම් සිවම්.

පෙළ අවසානය සඳහන් වන්නේ මෙස්. ඉඳයෝග්ධස් සන්නිදානයියා ද්වාස්සියි. රෝගානුකර්ම, ජ්වර්තිසාර ගහනි... විෂ ලක්ෂණ කාණ්ඩෙවි, සන්නිපානානුකර්මනා විඛු. ඉති රෝගානුකර්ම:

ප්‍රත්‍යාචාරය දැක්වෙන්නේ මේ ආකාරයෙන් ය. කරකු සූජුනීනාගෙනුම කළුවන්දේනයින් නිධානම් ජගත්ම තුක්තියෙයි සක්සිරනු සමාප්‍රති.

### කුමාර විකිත්සා WS. 183

මේ ගිරුණු යටතේ මෙහි පිටපත් දෙකක් දක්නා ලැබේ. WS. 183 දරන පිටපත පත් ඉරු දොළඟකින් යුත්ත වෙයි. (ක - කෙ). ලදරුවන්ටි අදාළ ප්‍රතිකාර විධි කුමාර විකිත්සා යටතේ ගැනෙන බව ද පිළිගැනීමයි. ඉහත පිටපතේ ආරම්භක පදනම මෙසේ ය.

උල්ලෝලයන් යනු සන්නි ද දහ  
වලිජ්පු යනු ඇස් පෙරලිලි එන  
අතපය වෛවාලා පිටත තැවෙන  
පට කියන් දෙන කසාය අත්

අට  
වට  
වට  
පට

මෙහි අවසානය මෙසේ ය. " මෙකි ලෙඩ්වලට අත්සුව මුල අග්නි වුරුණයයි" යනුයි. මෙහි WS.366 යටතේ එන අසම්පුර්ණ පිටපත කුමාර විකිත්සා අරඹයා වූව ද එහි සදහන්කර ඇත්තේ ලදරු විකිත්සා යනුවෙනි. පත් ඉරු 27 කින් සමන්වීත මෙහි අස්ථර සාමන්‍ය හැඩියෙන් යුත්තවන අතර කාලය කු. ව. 19නි සියවසට අයත් වෙන බව සේමදාස මහතා සදහන් කරයි. එහි පළමු උපදේශය මෙසේ ය.

"ගුහනෙට තෙලට මාලක්කිර වරාකිර පත්තක් කිරී සමඟාග ගෙන මේ සිනක්කාරන් මන්වාඩි තුනක් පොඩිකර දමා පෙරා එමරු ඇටියක් පමණ සූජුසාලේ බත් මැද තියා දෙනු. විරෝධ වෙයි. පත්තුගුහනෙට ගුහන දින අටට සත්‍යයයි " යනුයි. මෙහි අන්තර්ගතයේ ඇති රෝග ලක්ෂණ කිහිපයක් තව ද මෙසේ ය. මාන්දන් දහ අට, ගුහනි දහ අට, ධානුගර්හ ගුලිය, මාන්දමට, පත්ත පෙරලිල්ලට, උනට, කිර වමනේ යනවාට, අන්ධුන ගුහනිය, බිලිදුරාජ ගුලිය වශයෙනි.

### වෙද පොත් කැබුල්ලක් ws. 150

මෙය පත්තුරු ත්‍යාගකින් සමන්වීත අසම්පුර්ණ එකතුවකි. නුපුහුණු අයෙකුගේ අත් අකුරු විය තැකි යැයි ද මෙය 19වනි සියවසට අයත්වන්නේ යැයි ද සේමදාස මහතා සදහන් කර තිබේ. ආරම්භක පදන මෙසේ ය.

"ලගුරේ දිවයට ගෙඩි නට  
අනු දෙක තද වී කෙල රෝඩු  
හැට පැය ගිය තැනමයි පන  
කණ්ඩාලය නම් ඉන් දැන

ගන්නේ  
එන්නේ  
යන්නේ  
ගන්නේ "

කණ්ඩාලය නම් රෝගයේ ස්වාභාවය මෙහින් පැවත්තේ. රෝගය උත්සන්න වී පැය තැටුක් ගියතැනා රෝගියා මරණයට පත්වෙන බව මෙහි දැක්වෙයි. දියපුතු බෙහෙත් ආදිය ඉදිරි පත් ඉරුවක සඳහන් වනවා විය තැකි ය. මෙහි සදහන් අවසානයේ එන පදන භා වැකිය මෙසේ ය.

"කරදකිර තලනෙල් ගෙන  
පමණක් රත්කරගනිමින්  
බැලයන්ගේ රත් පිට ගැ  
ලිල කෙරෙයි තුන් ද්වැසින්

එකටා  
මදටා  
කලටා  
මෙපිටා"

නික මුල් කුඩ මුල් මෙකි දේ කොලත් එකක කොටා කායන් පිස පොවනු. ගෙඩි මතුවෙයි, ලුනු ඇමුල් වලකිනු. වරා කොළ නික කොළ කොටා තැවිලි (අසම්පුර්ණ)

### කේල සන්නි වෙද පොත - WS. 250

පත් ඉරු පහලෙවකි. සෙ. මී. 34 x 4 ප්‍රමාණයේ දිග පත් ඉරු එකතුවකි. මෙය වෙනත් තැන්වල සදහන් වෙන කේලවිධිය පිටපත්වල සමාන විය තැකි ය.

මෙහි ආරම්භයේ "වායියෙන් පිටින් එන කේල සන්නියෙන් ගුණ කියනු ලැබේ" යන්න සදහන් වෙයි. තිරු සටහන් 'කේල' කිහිපයක නම් සදහන් කර ඇති. ඒවා මෙසේ ය. වායුපිත් කේල, පුරවිවි කේල, පිත් සේන් කේල, පිස්සු කේල, ඇදිරි කේල, කුලුවර කේල, විපිරිත කේල, පිස්සුකේල, පාණ්ඩු කේල, වැදුගෙයි කේල, මාන්දන් කේල, පිත් ජ්වර කේල, සෙලෙස්මා ජ්වර කේල, වාත්ඡර කේල, තුන්දාස් කේල යන විධිභාකාර කේල ව්‍යාග සදහන්ව ඇති මේ පිටපතේ ඒවාට ප්‍රතිකාර ගනු යාපනය සදහන් වෙයි.

### ගරහණී විකිත්සා WS. 364 I

පත් ඉරු සයකින් සමන්වීත බව එකද්ව ගරහණී මාතාවන්ට සහ දරු ප්‍රස්ථියෙන් අනතුරුව ඇතිවන රෝගාබාධයන් සදහා වූවකි. මද වශයෙන් ගදා ද පදන කිහිපයකින් ද අන්තර්ගතය යුත්ත වෙයි. ආරම්භක පදන මේ ආකාර වෙයි.

"ලගුරේ දිවයට ගෙඩි නට  
අනු දෙක තද වී කෙල රෝඩු  
හැට පැය ගිය තැනමයි පන  
කණ්ඩාලය නම් ඉන් දැන

විටා  
රිටා  
විටා  
රිටා

අවසානයේ වැදුගේ සන්නියට ප්‍රතිකාරයක් මෙසේ දැක්වෙයි. නිපල්, වැකහ, සුපුණු, ඉගරු, මිරිස් මේවා පත පත ගෙන කුරුදු පොනු, අඩ අඡරා දමා දෙකට බෙදා කොට්ඨාසයකට ජාතියිල දමා කකාරා පත්තියමට විරෝධ දෙනු. වුදුගෙයි ඉදිමුමට (අසම්පුරුණ) පත් ඉරු එකතුවක් ය. මෙම විෂයට ලිය වී ඇති ප්‍රශ්නකාල පිටපත් සමහර ඒවා පත් ඉරු 150 - 200 අතරේ ප්‍රමාණවලින් යුත්ත ය. මෙම ලිපුමිකරුට ලැබේ ඇති "මහාපමිමත ගර්හ විධිය" හෙවත් ගර්හණී විකිත්සා පිටපත පත් ඉරු සියය ඉක්මවා යයි. ඒ ගැන හැදින්වීමක් මහාචාරය පියදාය රණසිංහ මහත්මාට "කෘතවේදී" නම් වූ අහින්දන කළාපයේ අන්තර්ගත වෙයි.

### ගැලී කල්ක වෙදපොතක් WS 459

කුස පිළිකා, සන්නි ඉප්පිරියට, වැදු ගෙයි සන්නියට, වලිප්පුවට, වාත කේල සන්නියට, කොල සන්නි ජ්වරයට, සන්නි රාජ ගැලිය, ජල සන්නියට, පෙරලි කාණ්ඩයට, උස්මුරුන්නාවට, ක්‍රිම දේශ්‍යයට, යනාදී කාරණා වෙනුවෙන් මෙහි ගැලීකල්ක සදහා උපදෙස් හා විස්තර සදහන් වෙයි. ආරම්භක පද්‍යය සදහන් වන්නේ මෙලෙයට ය.

"සතොස වඩන අල බෙතින්	ගන්නේ
තොලස ඉසන්ගුව මුල් අර	ගන්නේ
මෙලෙස දෙකලද සරියට	ගන්නේ
සමව මදක් තිපලා	ගන්නේ "

අවසානය සදහන් වන්නේ මේ ආකාරයේ පද්‍යයකින් ය.

"වැඩිකරවා දිය රත් තද පෙරලෙන දැඩි කරවා අජ්ජ්‍රණ ගැබ නැරෙන ද වැඩිකරවා සෙලෙස්ම නවා අතපය පොඩිකරවා සියලු ක්‍රිමිදාසක් බිඳියේ යෙයි	මිලිදුන් දා ලන්දා පෙරලුන්දා සින්දා "
---	---

(අසම්පුරුණයි).

### දෙමළ සිංහල වෙදදා අකාරාදිය. WS. 28ii

පත් ඉරු 165ක්. මෙය සෞ.මි. 17ක් දිග සෞ.මි. 4ක් පළල වුවයි. සාමාන්‍ය මට්ටමේ අක්ෂරයෙන් යුත්තයි. මෙයට යොදා ඇති සකියා ඉන්දියානු වර්ගයේ 1910ට අයන් කාසියකි. සන්දර්භය සහ ස්වරුපය අනුව 19 වන සියවසට අයන් යැයි විශ්වාස කළ හැකි ය. දෙමළ - සිංහල වෙදදා අකාරාදියේ ආරම්භය මෙසේ ය.

අරසු මරත්	- බේගස
බිල්වම්	- බෙලි
කුල මරම්	- දිවුල්
මා මරම්	- අඹ
පුහිය මරම්	- සියඹලා
වෙමිපු	- කොහොඟු
කැර මෙවාපු	- කාරමිකේරියා
තලනෙතෙලයි	- තොටිල
තිරක් කෙන්බයි	- ඇස්ල
ඉලුප්පායි	- මීගස
වෙන්කායි	- කිහිරි
පලසු	- කුල
මුරක්කු	- එරබදු
මාමරම්	- සල් වගයෙනි.

මාපද ගාකවල උපාංග දැක්වෙන කොටස මෙහි අව්‍යානායට ඇත. ඉන් කිපයක් මෙසේය.

වෙරු	- මුල්
කලංකු	- අල
ඉලායි	- කොළ
තෙලායි	- පොනු
පු	- මල්
මොටුවු	- කැකුලු
ඉලකායි	- ලා එල
පලන්වුකායි	- විලකුම් එල
ලලන්ට කායි	- වියලු එල
පිනිසි	- (ලාපු)ලාවු
කම්බු	- දඩු
නොරවිවු	- නැවු
විවායි	- ඇටු
මායිරම්	- අරපු

මෙහිපු නිසභ්‍යු හාවිතවීමෙන් පෙනී යනුනේ සිංහල දෙමළ දෙකින්ම මේ වෙදකම්වල ඇතැම් විදුළුපන පැවතී බවයි. ඉහත දැක්වන ලද කාතිය පර්යේෂකයින්ට වැදගත් වෙයි. ඇතැම් සම්පුර්ණයික වෙද පොත්වල ඇති මාපද නාම හඳුනා ගැනීම ඉගෙන ගන්නා සහ වෙවද විභ්‍යන්යේ යෙදෙන්න්න්ට ද විරිනාකමක් ඇත. මුද්‍රිතයේ නැතිනම් මේ ගුන්පිය මුද්‍රණය කිරීම කාලෝවිත ය.

## ප්‍රති ලකුණු - WS.387

පත් ඉරු දහයකින් යුත් මෙය සේ.ම්. 15 x 4 ප්‍රමාණයේ පිටපතකි. ඉතා භෞදි වර්ගයේ අත් අකුරු නොවන මෙය තැකැශ් ගාස්තුය හා සම්බන්ධ කානියකි. නිමිති බැලීම මගින් ද ලෙඩි රෝග හඳුනා ගත්තා ක්‍රමයක් එකල පැවතිණ. විශේෂයෙන් ම සර්ප ද්‍රේව රෝගීන් හඳුනා ගැනීම සඳහා දූත ලකුණ භාවිත විය. එයට අමතරව රෝග හඳුනා ගැනීමේදී දූත ලකුණ භාවිත කළ සෙයක් මේ පිටපතින් නිදරණය වෙයි. ආයුර්වේදයේ දූත ලකුණ සඳහන් වෙයි. කිසියම් රෝගීයකු වෙනුවෙන් වෙද්‍යවරයා වෙත යන පණිවිඩකරුගේ (Messenger) ස්වරුප හා හැසිරීම අනුව රෝගීයාගේ තත්ත්වය වෙද්‍යවරයා හඳුනා ගති. මේ පිටපතේ ඇති එම ශිල්ප ක්‍රමයේ සරල තීදුපුනක් මෙසේ ය. මේස වැඩිකයෙන් ආයෙනම්, රතු ඇල් ඇති වස්තු පැලද එය. ලෙඩි කිනම් උන ගුණ වෙයි. වමන ඉස තිබෙනම්, වම්පය ඉස්සරට තිබි නම් මරණයයි. බිම ඉරි ඇද කිනම්, ගැනුකෙනෙකුගේ ලෙඩි වැයම් කර ගොඩ ගනු. ඊ යන අකුර රෝගවරයාට ය. උතුර හිමි එම දිගින් ඇවිත් විවාලේනම්, අමයකුගේ කරින් බැඩින් යන ගායයි, ගුණවෙයි, යනුයි.

### බාලරෝග ws.3

මෙයි පිටපත පත් ඉරු දේශපාලකින් යුත් එකකි. බාලරෝග සඳහා කවියෙන් විස්තර වෙයි. මෙම එකතුවේ බාලයින්ගේ රෝග නමින්ම කුමාර විකිත්සා යන පිටපත් කීපයක් ද අන්තර්ගත වෙයි. ඉහත දක්වන ලද පිටපතේ ආරම්භක පදාශ මෙසේ ය.

“ ඉහල බලා පනුවේයන  
කැවුණ බිස්ස යට විදිලද  
පනු දිය සේ වමන් යයි  
වමන් සිහිපත් තැනිවෙයි ”

ගමනට  
කොට  
එනකොට  
විලියුට ”

මෙහි අවසානය සඳහන් වන්නේ ගදුයයෙන් ය. එය මෙසේ ය. කීරිපනු රෝග.... නිමිර වාතයෙන් එන අතපය රැද හිටිවැටුම ද, ඇතුළ පිට යන උපදා වාතයට සරවාංග... මෙකි ලෙඩිවලට අන්පුට මූල අතිනි වුරුණයයි. ඉහත ශිරුමයට අනිරේකව මේ පත් ඉරු එකතුවේ තවත් පත් ඉරු හයක් උදරරෝග විකිත්සා ලෙස සඳහන් වෙයි. එම පත් ඉරු කීපය කුළ බෙහෙන් හා ප්‍රතිකාර ක්‍රම මෙන්ම වෙනත් දේව ද මන්තු කීපයක් සඳහන් වෙයි.

එක් මන්තුයක් මෙසේ ය. ඕම් නමේ ඔබිඩි විධි දෙසේ යක්ෂය යක්ෂනී කටවු පොලොව භුම් හිර තඩත්තුකළස්ස්වාහා ” යනුයි. මේ මන්තුයෙන් රත්හදුන් නව මිටක් පේකර තිබුල් කටවු තුනක සදහන්ගා කටවු ගසනු... සොරාට දැවිල්ල හටගනී. කටවු උගුල්ලා පොල්කිරට දමනු. භාදුවෙයි. අවසානයට සඳහන්වෙන ප්‍රතිකාරය වෙනත් කරුණක් සඳහා ය. එනම්, දිගුල් කිරිපොතු හරි සියඹලා ඇට මද එල ඔලිද ඇට මෙම දේ කලං. එක බැඳින් ගෙණ අභිරා ගැලිත්කාට මී හා මෝරුවෙන් දෙනු. හැම ප්‍රමේහයට හස්තින් මැදට වන් සිංහයකු මෙනි.

### බාලයින්ගේ රෝග හා සන්නි වෙද වට්ටෝරු පොතක් ws.347

එයට අයත් පත් ඉරු ප්‍රමාණය හතකි. එහෙත් මුල් පත්තුරුව හා තුන්වෙන් පත්තුරුව තැන. බාලයින්ගේ රෝග රසක් මෙහි සඳහන් වෙයි. එවා මෙසේ ය. බාලයින්ගේ අංශරණයට, උනට, බැඩින් යනවාට, පනු දේශයට, විපිරිතටය, බැඩි කැක්කුමට, වාත ජ්වරයට, සේම් ජවරයට, පින් ජවරයට, සෙලෙස්මා ජ්වරයට, වාත සෙලෙස්මාවට, තුන් දොසට, වලිප්පුවට, වැදුගෙයි කේරුයට, උන හිනියන් කැස්සට, වැදුගෙයි උතට, සියලු කේරු වලිප්පු අදියට, සේම්වාත ඉලප්පු, ඇග හිනියන් ලැය අඩස්සි, සන්නිපාත ජ්වරයට, අතිසාර සන්නියට, මාලට, බැඩි කැක්කුමට, සන්නි වායුවට, නිමිරවාදන් සන්නියට, ජල සන්නියට, පන්වකාසයට, මූත්‍රා අඩස්සියට. තිගැස්සියට, කණ්ධිමාලට, සියලු බැඩි කැක්කුමට යනු රෝග නාමයන් ය. මේ රෝග ලදුරු සහා ගැබෙනි මෙන්ම ඉරු ප්‍රසුතිය කළ අයයේ රෝගාබාධයන් ය. මෙහි සඳහන් බෙහෙන් වට්ටෝරුවක් මෙසේ ය. “දුම්මැල්ල නෙරෙන්මේ ඉරමුපු මෙකි මුල් මිට මිට ගෙන කොට සැලක්ලා මිට ඉගුරු මිරිස් වදකහ අරුණ දිවිපු අභිරා දියකර අට එකට කකාරා ගැලීතුන ගැන පස් වරුවක් දෙනු. වැදුගෙයි බැඩින් යනවාට කැබිල්ල පොතු, පොල්මල්, දියකිරිල්ල පොතු යුම් යුතින් ද මිට ම බාලයින්ගේ අංශරණයට කරිපිංච යුතින් ද බාලයින්ගේ උනට නත්තාරං යුතින් ද... මෙහි අවසානය රෝග කීපයක් සඳහා මෙසේ දැක්වෙයි.

·සියලු බැඩි කැක්කුමට මුරුගා පොතු, මුලන් ශිරි යුතින්ද... වසුරිකාවට බැඩිනිරිය යුම් සිනියෙන් ද මිට දොඩීම් අමුල් පතකට සිනි දාමා බෙහෙන් ගැලී තුනක් දෙනු. වසුරි ගුණවෙයි. යනුයි. ඉහත වට්ටෝරුවේ ජවසුරිකාවට බෙහෙන් දක්වා නිබිම විශේෂ සටහනක් වන්නේ ය. ද්වියින් යම් සම්යෙක වසුරිකා රෝගයෙන් පෙළෙන අය මිය ගිය බවට වාර්තා පවතී.

## යන්ත්‍ර පොතක් WS 299

පත් ඉරු 27කින් යුත් මෙම එකතුව ප්‍රමාණ දෙකකට අයත් පත් ඉරුවලින් සමන්වීත වේයි. එය සේ.මී.  $4.4 \times 21.2$  සහ  $4.9 \times 23$  ප්‍රමාණයට සමාන වේයි. දෙපැන්තේම ලියා ඇති මෙහි එක් පැත්තක පේලි සහක් අන්තර්ගත වේයි. ක්‍රි.ව 19 වෙනි සියවසට අයත් වන මේ පිටපතේ අධිකිරු අප්පූසියුෂ්දේස් තැමැති අය බව සෞම්දාස මහතා සඳහන් කර තිබේ. ලෙඩි රෝග සඳහා බෙහෙත් ප්‍රතිකාර ප්‍රස්ථකොළ පොත්වල සඳහන් වෙන අතර මත්තු බලයෙන් ද ලෙඩි සුවකළ බවට සාධක බහුලව පවතී. ඉන් එක් තීදුසුනක් සඳහා මේ පිටපත් වැදගත් වේයි. මෙහි ඇති මුල් පත් ඉරුවේ සඳහන් මත්තුය මෙසේ යි. ඕනෑම් විෂ්‍ය අනින් බණ්ඩා.... විෂ්‍ය අනින් බණ්ඩා.... සිද්ධමහා සොහොන් බණ්ඩා, ජය මහා සොහොන් බණ්ඩා, වරිඡ්‍රේ බණ්ඩා ඒස්වාහ. ඕනෑම් නමෝ ඉරිදා, අදේ තැකැතින් වන්ද්වතින් කුසින් උපත් සඳය මහා සොහොන් දේවතාවුන් වහන්සේ..... අහස පොලාව මවාපු මහා විෂ්‍ය වහන්සේ දිවැසින් දැක තොපි කොයි යන ගමනෙක්දැයි කියා ඇසු තැනෙ දි, අපි නරලාව තරපතුවන්ගේ ඇගු මස් එරි බුදින්ඩ් යනවායැයි කි තැනෙදි එවිට මහා විෂ්‍ය මහවහන්සේ නෙදෙමැයි.... බන්ධන කළ වරමින්..... සිද්ධ මහ සොහොන් දේවතාවන් පිරිවර කළ ලෙඩි ගුණවන්ඩ් වරමි, සැනෙන් වරමි. මහා විෂ්‍ය වහන්සේගේ වරමි. අවසාන පත් ඉරුවේ සඳහන් මත්තුය මෙසේ ය. ඕනෑම් නමෝ තෙදැස් බණ්ඩාර දෙවියෙන් තුඩා බණ්ඩාර දෙවියෙන් තැරගයට සැරහෙන ඒ දෙසේ සිට මේ රට මැදැදේසේට වඩිනා ගමනේදී තෙදැස් බණ්ඩාර දෙවියන්ගේ මුළුතැන්ගෙයි තිබුණු අව ඇවිරියේ රඹුකාන කාබේරි දෙවතාවන්..... (මෙයින් ඉදිරියට ලේඛනය තොමැතැ.) මෙය අසම්පුර්ණ පිටපතකි. දෙවි දේවතාවන් යක්ෂයන් කිපදෙනෙක් ගැන තොරතුරු ඇතුළත් කානීයක්වීම ඇතින් වැදගත් වේයි. බණ්ඩාර දෙවිවරු කිපදෙනෙක් උඩරට ප්‍රදේශයේ පුද බෙති. දෙනට ප්‍රසිද්ධ බණ්ඩාර දේවතා නාමාවලියට අයත්ව නැති බණ්ඩාර දෙවිවරු කිපදෙනෙක් මේ ලේඛනයෙන් පැහැදිලි වේයි. රෝගාධ සඳහා දෙවියන්ගේ අභිච්චාදය ලබාගත් සහ ඒ ආස්‍රිත මත්තු ගුරුකම් පොතකි.

## යන්ත්‍ර මත්තු පොතක් WS. 318

පත්ඉරු දොළසකින් යුත් මෙම එකතුව ද 'ක' අක්ෂර කුමයෙන් අංකනය කර තිබේ. සේ.මී.  $4.6 \times 17.9$  ප්‍රමාණයෙන් යුතු ය. තුපුහුණු අයකුගේ අත් අකුරු විය හැකි බවත් සෞම්දාස මහතා වාර්තා කරයි. විවිධ කාරණා සම්බන්ධව යන්තු හා මත්තු මෙහි අන්තර් ගත වේයි. ඉන් සමහරක් වෙනස් ය.

එනට ලියා ඉස බදිනු, මුර උනට යන්තුය බදිනු, සාහවෙයි. මේ යන්තුය යක්ෂ අපද්‍රවය යහපොති. මේක ලියා කනා තුළෙන් අත බදිනු මුර උනටයි. මැස්සෝ එලායෙන්, සන්නියට බදිනු. නමෝ මුණි, ව්‍යුමුණි අංගලිමාල මුණි, යේස්වා හා ..... මේ යන්තුය ලියා කුණුරේ එල්ලනු. කුරුල්ලේ තොකත්, හින ජේනවාට බදිනු, යහපොති. තපුරු සින තො පෙනෙයි. යක්ෂ උපදා දුරුවෙයි. මේ වතු දෙක උනටයි. යන්තු තුනකි.

මේක තමන්ට ආරක්ෂයි. සිගත් උනට, ගේ මැද ඔබන, මීයේ, නොරු තොවදින්, දරුවනටයි මේ යන්තු දෙක සබරල කොලේ ඇඟ හිස බදිනු. සියලු ලෙඩිට අත බදිනු. ලෙඩි තොවදි මේ යන්තු දෙකක් මත්තුයන් උප කැටයක ඇඟ (?) තල තෙල් මේ තෙල් ගෙන මීනි ඇට අයුරු ගා කුඩා මැද පිටතින් වී කොටුවේ තබනු. නොරු, මීයේ, තොවදින් තොකා සිට යෙත්. මේ යන්තු දෙක බාලුගිටට ආරක්ෂාවට යහපොති. සුනියන් යකුට යක්ෂ ආරක්ෂාවට කඩවරයට ලියා බදිනු.

එන් නමෝ එස්වරයා වාසලයක් කරවා නාග ලෙඩින් යහල් ගෙන්නා යහල් උණුකර තැනේ ද සිනි පුපුරු හතක් උඩ හියේ ය. සිනි පුපුරු හතක් උඩ හියේ ය. සිනි පුපුරු හතක් උඩත් උපත් උඩ (?) යක්ෂනියන් හැට දෙනාගේ ආනුභාවෙන් ..... දබර වේ. මෙහි යන්තු කිහිපයක් ඇති බව සෞම්දාස මහතා දක්වයි. මෙය උනහපුලු විධිය යනුවෙන් සඳහන් කර ඇති බවත් දක්වයි. යන්තු මත්තු බෙහෙත් හා කෙම් කුම කිපයක් ඇති පත් ඉරු එකතුවක් වූ බව එකතුවේ ඇති ඇතැම් කෙම් කාමි කරමාන්තය හා බැඳෙයි. දේශීය සාම්ප්‍රදායික දැනුම සෞයන පර්යේෂකයන්ට මෙබදු තොරතුරු වැදගත් වනු ඇති.

## යෝගරත්නාකරය

මෙම සිර්ය යටතේ WS. 10,11,29,37,149 යටතේ පිටපත් පහක් සෞම්දාස මහතා වාර්තා කරයි. WS. 10 යටතේ ඇති පත් ඉරු 346කින් යුතු යක්ෂ අසම්පුර්ණ එකකි. අංක 11 යටතේ ඇති පිටපත ද පත් ඉරු 151ක් සහිත අසම්පුර්ණ එකකි. අංක 29 යටතේ එන පිටපත පත්ඉරු 460කින් යුතු යක්ෂ ය. මෙම පිටපත සේ.මී.  $4 \times 44$  ප්‍රමාණයේ පත්ඉරුවලින් සමන්වීත වන අතර නොදු තත්ත්වයේ අක්ෂර වලින් ලියා ඇතැයි වර්තා වේයි. නිවැරදි අක්ෂර බව ද සෞම්දාස මහතා සඳහන් කර තිබේ. ක්‍රි.ව 19 සියවසට අයත් මෙම පිටපත ලියු අයගේ නම සඳහන් වේයි. එනම් 'ගලගෙදර කිරීනාම වෙදරාල' යනුයි.

ලංකාවේ වෙද පොත් අතර ඉතා ඉහළ අගයක් ගන්නා යෝගරත්නාකරය "සිංහල යෝගරත්නාකරය" නමින් මූලික පොත් පළව ඇත. ක්‍රි.ව 1857, 1897, 1907, 1958, 1997 යන වසර වලදී එවා ප්‍රකාශයට පත්ව තිබේ. ඉන් ක්‍රි.ව 1997 වර්ෂයේ දි රාජ්‍ය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පළකළ මුදුණයේ හැඳින්වීමෙහි යෝගරත්නාකරය පිළිබඳව මෙසේ ද දැක්වෙයි. "...සිංහල යෝගරත්නාකරය වනාහි වරක පූගුණ, වන්නට ආදි වූ මුලික වෙදා ගුන්ප රාඩියක් ඇසුරු කොට උප්පාගන් උපදේශ හා වට්ටෝරු එක්කාට දක්මින හාරිය ( අග්නි ) වෙදා කුමය අනුව වින්‍යාස කොට උප්පාගන් රවනා කළ වෙදා ගුන්පයකි. වැඩිදෙනාගේ පිළිගැනීම කේර්වෙටි ගයවන බුවනෙකබා කළ මේදරගම්මන වෙද හාමුදුරුවන් වහන්සේ මේ ගුන්පයේ කතුවරයා බවයි" යනුයි. පදා 4456ක් සහිත මෙම කාතිය සිංහල පදායෙන් ලියවී ඇති වෙද පොත් අනුරින් ප්‍රධාන තැනක් උප්පාලයි. වෙළ්කම් ප්‍රස්ථකාලයේ ඇති මේ පිටපත් අරමිනක පදායන් මූලික පිටපතේ (1997) ආරමිනක පදාය ත් එක සමාන ය. එය මෙසේ ය.

"රතුගිලි පෙති	විභිදි
දහසක් දැව් කෙසර	රදි
සක් කෙවියෙන් ත්වී	රදි
වදිම් සිරිපා පියුම් මන	බදී" යනුයි.

ඉහත සඳහන් ප්‍රස්ථකාල පිටපතේ අවසාන පදා සහ මූලික පිටපතේ (1997) අවසාන පදා අතර වෙනසක් ඇත. එමත්ම මූලික පිටපත් පදා 4561ක් තිබෙන අතර මූලින් සඳහන් කළ ප්‍රස්ථකාල පිටපතේ පදා 4456ක් ඇති එම පදා 105ක වෙනසක් මේ දෙක අතර පවතී. එහෙන් සේවම්දාස මහතා මූලික පිටපතේ පදා 4456ක් ඇති බව සඳහන් කරන් කිනම් වර්ෂයේ පිටපතක් ද යන්න සඳහන් කර තැන. වරින් වර සංස්කරණය වූ හෙයින් ඒ ඒ පිටපතක්වල පදා සංඛ්‍යා ප්‍රමාණයෙන් විවිධ හැකිය. වෙළ්කම් ප්‍රස්ථකාලයේ WS 30 දරන පිටපතේ අවසානයේ එය පිටපත්කළ වර්ෂය සඳහන් වෙයි. එය මෙසේ ය. "සක විභින් එක් දහස් පන්සිය සත අසුවක් අවුරුදු වක පසින් මස බිනර පුර ගුරුදින එ වියා රික යෝදු එක එකින් අවසැලිසක් විකින්සා ගෙන නිවරුදු නෙක සපුන් හර මේ පොත ලිඛි සග මොක් පතා කටු පරසිදු" යනුයි. එවිට මෙම පිටපත ගකවර්ණ 1587 + 78 = ක්‍රි.ව. 1665 වර්ෂය වනු ඇත. අදින් පෙර වසර 350ක් ඉක්ම වූ පිටපතකි. මූලිකයේ (1997) පරිවිෂේද 56ක් ඇති අතර ඉහත වගන්තියට අනුව උක්ත පිටපතන් ඇත්තේ පරිවිෂේද 48කි. ඒ ඒ පිටපතක්වල සමාන අසමානතා ඇති බව මින් පෙනේ. W.S. 37 පිටපත පත් ඉරු 278ක් ඇති අසම්පූර්ණ පිටපතකි. W.S. 149 පිටපතට පත් ඉරු 110ක් ඇති අතර එය ද අසම්පූර්ණ එකක් වන්නේ ය. මේ අනුව මෙම එකතුවේ ඇති W.S. 37 යෝගරත්නාකර පිටපත පරියේෂකයන්ට වැදගත් විය හැකි පිටපතක බව අනුමාන කරමු.

## විළිප්පාරාජ ගුලිය සහ කොළඹමාර කල්කය - WS. 256

පත්තුරු 13කින් සමන්විත මෙවා එකතුව "ක" අකුරේ පිළිවෙලට අංකනය කර තිබේ. සේ.ම්. 24න් දිග බව පත් ඉරු පදායයන් යුතු ය. ක්‍රි.ව. 19 ශතකයට පමණ අයන්වේ යැයි සිතිය හැකි ලේඛන ගෙලියකින් යුතු ය. සේවම්දාස මහතා දක්වන පරිදි දෙපැත්තේම පෙනී ඇති අක්ෂර ප්‍රහූණු ලේඛකයන්ගේ ය. ආරමිනක පදාය මෙසේ ය.

දෙදරුන් අසම්දගන් පැපිලය	ගන්නේ
තුරසින් සාදික්කා අර	ගන්නේ
ත්‍රිකතුකත් ත්‍රිපල් අර	ගන්නේ
සිනක්කාරන් හිගුරුද අර	ගන්නේ

මෙහි තෙවැනි පත් ඉරුව අවසානයේ "විළිප්පාරාජ ගුලියයි - කොළඹමාර කල්කයයි ලියා තිබේ.. අවසානයේ ඇති පදාය මෙසේ ය.

විලද කසප්පා කායලින්	දිපන්
තලතෙල් තනකිරි සමගම	දිපන්
ඡාපන් දී පැන් වක්කර	දිපන්
දී කිරි මී පැන් රඩිකැන්	දිපන්

මෙම පිටපතේ විශේෂත්වය වන්නේ අවසාන පත්තුරුවේ පිටපතේ නාමය සහ අයිතිකරුගේ නාමයන් වාර්ථාගත දැක්වා තිබේයි. එය මෙසේ ය.

පිලෙල හින්මේ කුහුරේගෙදර පුලිගුරාලගේ, විළිප්පා රාජගූලය සහ කොළඹමාර කල්කයයි. ශ්‍රී පුද්දඩ ශකරාජ වර්ෂයෙන් එක්වා දහස් හත්සිය අසු හතරට පැමිණී වර්ෂයේ දී ලිවුවා ය. එවිට මෙම පිටපත ගකවර්ණ 1784 වේ. එය කිස්තු වර්ෂයෙන්, 1784

78+ \_\_\_\_\_

1862, \_\_\_\_\_

වර්ණ 152ක් පමණ පැරණි මේ පිටපතන් ඒ ආකාර විස්තර දෙන ගැනීමට ලැබීම ද විශේෂ කරුණක් වන්නේ ය. විලෙල නමින් ගමක් මහනුවර පානුම්බිර යෝගාලිය ගම අසන්නයේ පිහිටිය.

## වෙදකම් හා ගුරුකම් පොත WS 371

පත් ඉරු එකකින් සමන්විත මෙම පිටපත ද 'ක' 'කා' 'අක්ෂර ක්‍රමයෙන් අංකනය වී තිබේ. සේ.ම්.4.3 x 23.2 ප්‍රමාණයේ පත් ඉරුය. පත් ඉරු කිහිපයක් ආපදාවට ලක්ව ඇති බවත් හොඳ අක්ෂර රටාවකින් යුත්ත බවත් සඳහන් වෙයි. පිටපතේ කවරය සඳහා වාම් වූ ලි කම්බා දෙකක් තිබේමෙන් පෙනී යනුයේ සම්පූර්ණ පිටපතක් වෙයි. ක්‍රි.ව. 19නි සියවසට අයන් බව ද සෞම්දාස මහතා සඳහන් කැර තිබේ. රෝගාබාධ සඳහා වෙදකම් හා ගුරුකම් පොත් පැරණි සමයේ හාවිතව ඇති අපුරු ප්‍රස්ථකාල පිටපත් එකතු බොහෝමයක් කෙරෙන් දැකගත හැකි ය. මෙය ද ඒ අතරින් එක් පිටපතකි. මෙහි අන්තර්ගතයෙන් තරමක් පළමු පත් ඉරුවට අදාළව වෙනස් ය.

නිපල් හිරියල් රසදිය සවින්දව වචනාවී ගෙන්දගම් වෙන්කායම් (?) මෙකි දේ සම්හාග ගෙන විස්මරා එළකිරෙන් අඩරා කඩාල් ඇට පමණ ගැලීකර පවතේ වියලා තබා මින් ගුරියක් ගෙන හකුරෙන්වත් උණුදියෙන්වත් දෙනු..... මෙහි සඳහන්වන මන්ත්‍ර කොටසක් මෙසේ ය. මින් සිද්ධී මන්ත්‍රාදී, ප්‍රධනේස්වාහා;....මින් නමෝ සත් මූ දෙන් ඒ දේසේ උපන් උමා දේවත්වහන්සේ දහසක් පිරිවනේ සෞමල් බිසවුන් වහන්සේගේ කුසේ පිලිසිද තිලෝතලයට අධිපති වූ රිවි- සඳ දේ අතින් අල්ලාගත් තුන්කාල සැට කොටියක් ඕඩිසිය යක්ෂියින් පිරිවරාගත් රුවන් රාජකුමාරයා නම් මම ය..... ඒ දෙසට වශිනා බිසවුන් වහන්සේගේ පයේ ගිහිර සත්ධී නාද කර සොලවාපු ආදුවෙන් ආනුහාවෙන් දොලොස් අන්ගන් තැන්ස්වාහා;.... භඳුන් මතුරා ගානු මේ දිරිග මන්ත්‍රයේ උපයෝගිතාව වන්නේ අන්ගන් වළක්වා ගැනීමයි. අන්ගන් ප්‍රතිඵලියා වළක්වා ගැනීමේ මේ ආකාර ක්‍රමවේද පැරණි සමයේ හාවිතා වූ වගට තව ද සාධක ඇත.

## වෙද පොත් කොටසක් - WS. 28 III

ඉහත අංකය යටින් ද තවත් මේ පොත් කොටසක් වාර්තා වෙයි. එහි පත් ඉරු 09ක් ඇත්තේ ය. සිංහලයෙන් ලියා ඇති මෙහි ආරම්භය වෙනස් ය. "සියලු ක්ෂේත්‍රයන්ට, අුක්තහ, දෙහි ඇඹුල්, පතොක් කොළ, වරා කොළ, කරද කිරී, පොල් කිරී, නම් දෙක දෙක ගෙන" අවසානය මෙසේ දැක්වෙයි. "අලුමාන්දමට කොහොඳ තෙලෙන් හකුරෙන් දෙනු. සිතල සත්නි මාන්දමට මදුරු කොළ ඉස්මෙන් දෙනු පිලිමාන්දමට...." අසම්පූර්ණ හෙයින් සෞඛ්‍ය කොටස මොනවා දැයි දැනගත නොහැකි ය.

## වෙද පොතක් - WS. 22

මෙම පත් ඉරු එකතුව පත් ඉරු 155කින් යුත්ත වෙයි. "ක" අක්ෂර පිළිවෙළට අංකනය සිදුව ඇත. සේ.ම්. 23ක් දිග පත් ඉරු වෙයි. හොඳ අකුරින් ලියනු ලැබ ඇති මෙය ලි කම්බා දෙකක් තිබේමෙන් පෙනී යනුයේ සම්පූර්ණ පිටපතක් බවයි. ක්‍රි.ව. 19නි සියවසට අයන් බව ද සෞම්දාස මහතා සඳහන් කැර තිබේ. රෝගාබාධ සඳහා වෙදකම් හා ගුරුකම් පොත් පැරණි සමයේ හාවිතව ඇති අපුරු ප්‍රස්ථකාල පිටපත් එකතු බොහෝමයක් කෙරෙන් දැකගත හැකි ය. මෙය ද ඒ අතරින් එක් පිටපතකි. මෙහි අන්තර්ගතයෙන් තරමක් පළමු පත් ඉරුවට අදාළව වෙනස් ය. අක්ෂරයට ඇති විස්තරය මෙසේ ය. අංශ්‍රණයට මිරිස් අනා බැතුත් දෙනු. සොවන්දන බයිරවය නිමියි. රසකිද තන්දනය කියනු ය. සාදික්කා, ඉන්ගුල්. සහිදුලු, වලගසාල්, සිද්ධිඉගුරු, වචනාම්, අන්තන ඇට, වගපුල්, සක්කරා මෙකි බෙත් සම්හාගගෙන දෙයි ඇභුලෙන් අඩරා යාමයක් සේ ඉගුරු ඉස්මෙන් යාමයක් අඩරා අන්තන කොළ ඉස්මෙන් යාමයක් අඩරා..... ගැලීයකුත් එක්කාට එකිරු තෙලෙන් ලෝහ කරනු. ලේ සිදිමට අතිවිචයන් අසම්දගන්....." එම ප්‍රතිකාරයේ සියලු විස්තර දැනගැනීමට මෙහි ඉතිරි පත් ඉරු ප්‍රමාණය නොමැත. එබදු කරුණු ද මේ ආකාර ප්‍රස්ථකාල පොත් එක ද තුළින් ප්‍රසිද්ධ වෙයි.

ලංකාවන් විදේශීය රටවල් වෙන ගෙන ගොස් ඇති දහස් ගණනක ප්‍රස්ථකාල පොත් අතර විශේෂ පිටපත් ඇතැයි අනුමාන කරමු. විශේෂයෙන්ම දේශීය වෙදකමට අදාළ පිටපත් දුර්ලභ කානි සේ සලකම්. ඇතැම් පොතක පිටපත් ඇත්තේ එකක් විය හැකි ය. එබැවින් දේශීය වෙදා සේන්තුයේ අධ්‍යයන කටයුතු සඳහා එකී පිටපත් වැදගත් වනු ඇත. ඉහත දක්වනු ලැබ ඇත්තේ මද විස්තර ප්‍රමාණයකි. වැඩි විස්තර රසි කුමති අය අදාළ ආයතනයට ගොස් ප්‍රස්ථකාල පොත් කියවිය යුතු වන්නේ ය.